

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කෝරළෙයි පත්තු උතුර ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2024 දෙසැම්බර් 31 දිනට කෝරළෙයි පත්තු උතුර ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විසින් විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තව දුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා

ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇති වීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදු වන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් සිදු වන බලපෑමට වඩා වංචාවකින් සිදු වන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මගහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මගහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූවද අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශය ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ වාහන අළුත්වැඩියා සඳහා මේවා ඉදිරි මූල්‍ය වර්ෂයේ පුනරාවර්තන හා ප්‍රාග්ධන අවස්ථා 07කදී සිදුකළ වියදම් රු.2,220,443ක්, වත්කම් ලෙස දැක්වීමට පියවර වියදම් නිවැරදිව හඳුනාගෙන ප්‍රාග්ධන වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි. ගනු ලබන බව.		ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේදී පරිත්‍යාග ලෙස ලැබී සඳහන් කළ වත්කම් ඉදිරි මූල්‍ය වත්කම් නිවැරදිව ගිණුම්ගත තිබුණු පරිගනක හා උපකරණ සහ පොත් 88ක වර්ෂයේදී වත්කම් ලෙස කළ යුතුය. වටිනාකම වත්කම් ලෙස දක්වා නොතිබුණි. දක්වනු ලබන බව.		
(ඇ) සමාලෝචිත වර්ෂයේදී විකුණන ලද වත්කම් සමාලෝචිත වර්ෂයේ විකුණනු වත්කම් එකතු කිරීම් සහ 60ක හා විනාශ කළ වත්කම් 14ක පිරිවැය ලැබූ වත්කම්වල ස්ථාවර අඩුකිරීම් නිවැරදිව වත්කම් ගිණුම් වලින් ඉවත් කර නොතිබුණි. වත්කම් නොමැති වීම ගිණුම්ගත කළ යුතුය. හේතුවෙන් පිරිවැයෙන් අඩුකර නොමැති බව.		

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ රු.155,985,077 ක ශේෂ 06කට අදාළ ස්ථාවර වත්කම් ලේඛන සහ හිමිකාරිත්වය තහවුරු කිරීමේ ලේඛන විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	ලිපිලේඛන ලබාගැනීමටත්, ලේඛන විධිමත්ව නඩත්තු කිරීමටත් කටයුතු කරමින් පවතින බව.	වත්කම් ලේඛන යාවත්කාලීනව නඩත්තු කළයුතු අතර සභාව සතු වත්කම් වල අයිතිය තහවුරු කරන ලේඛන ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා අනුකූල නොවීම කළමනාකරණ තීරණ ආදියට යොමුව	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත		
(i) 24(1) වගන්තිය සභා පරිපාලන බලප්‍රදේශයේ පවතින මාර්ග 837කින් 138ක් හඳුනාගෙන ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර නොතිබුණි.	අනාවරණය කරනු ලැබූ සියළු මාර්ග ගැසට් පත්‍රයේ දැන්වීමෙන් අනාගතයේදී ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරමින් පවතින බව.	ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.

(ii)	128 වගන්තිය	සභාවට අයත් අක්කර 286ක වර්ගඵලයකින් සමන්විත ඉඩම් 129ක අයිතිය පවරා ගැනීමට පියවර ගෙන නොතිබුණි.	ඉඩම් ලේඛන හඳුනාගෙන ඒවා පවරා ගැනීමට සුදුසු පියවර දැනට ගනිමින් පවතින බව.	සභාව සතු ඉඩම් වල අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය				
(i)	මුදල් රෙගුලාසි 371(5)	2018 වර්ෂයේ අත්හැර දමා තිබුණු පුනානෙයි නැගෙනහිර කඩකාමර සංකීර්ණයේ කොන්ත්‍රාත් කාර්යයන් සඳහා ලබාදුන් රු.255,000ක අත්තිකාරම් නිරවුල් කර නොතිබුණි.	වර්තමානයේ අත්තිකාරම් මුදල ලබාදුන් පුද්ගලයා හඳුනාගෙන ඒවා නැවත අයකිරීමට කටයුතු කරමින් පවතින බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ii)	මුදල් රෙගුලාසි 571 (1), (2) හා (3)	වර්ෂ 02ක වඩා පැරණි රු.650,578 ක කල් ඉකුත් තැන්පතු 10ක් අදාළ පුද්ගලයින්ට ආපසු ගෙවීමට හෝ ආදායමට මාරුකිරීමට කටයුතු කර නොතිබුණි.	මෙය ගැලපීමට පියවර ගන්නා බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 4,696,306 ක් වූ අතර, ඊට ප්‍රතිරූපිත ඉකුත් වර්ෂයේ පුනරාවර්තන ආදායම ඉක්මවූ පුනරාවර්තන වියදම රු. 5,855,358 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	2024				දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	2023				දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		බිල් කළ ආදායම	රැස් කළ ආදායම	කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය		බිල් කළ ආදායම	රැස් කළ ආදායම	කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.		රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	725,000	2,277,970	2,668,821	805,055	1,200,000	2,124,668	928,762	1,195,906			
කුලී	3,390,000	4,267,250	3,843,100	1,117,600	4,421,200	3,254,390	2,560,940	693,450			
බලපත්‍ර ගාස්තු වෙනත් ආදායම්	1,355,000	1,370,000	1,351,750	63,250	880,500	1,391,300	1,346,300	45,000			
	<u>1,070,000</u>	<u>2,110,253</u>	<u>2,000,253</u>	<u>494,000</u>	<u>3,800,000</u>	<u>1,392,677</u>	<u>993,727</u>	<u>384,000</u>			
එකතුව	<u>6,540,000</u>	<u>10,025,473</u>	<u>9,863,924</u>	<u>2,479,905</u>	<u>10,301,700</u>	<u>8,163,035</u>	<u>5,829,729</u>	<u>2,318,356</u>			

2.2.2 ආදායම් රැස් කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කුලී		
(i) ජේසිබි යන්ත්‍ර කුලියට දීම වෙනුවෙන් අයවිය යුතු රු.503,600 ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අයකර ගැනීමට කටයුතු කර ගෙන නොතිබුණි.	ඉදිරි කාලයේදී අදාළ පුද්ගලයින්ගෙන් අයකර ගැනීමට කටයුතු කරමින් පවතින බව.	හිඟහිටි යන්ත්‍ර කුලී අය කිරීමට කඩිනමින් කටයුතු කළ යුතුය.
(ii) පුද්ගලයින් 07කගෙන් අයකළ යුතු කඩකාමර කුලී රු.150,000ක් සහ බදුකුලී හිමියන් 16කගෙන් අයකළ යුතු රු.252,750ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අයකර නොතිබුණි.	ඉදිරි කාලයේදී අදාළ පුද්ගලයින්ගෙන් සහ තැන්පතු මුදලින් මෙම හිඟශේෂ අයකර ගැනීමට කටයුතු කරමින් පවතින බව.	හිඟහිටි කඩකාමර කුලී සහ බදුකුලී අය කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) බලපත්‍ර ගාස්තු		
සභා බලප්‍රදේශය තුළ ප්‍රසිද්ධ කර තිබුණු ප්‍රචාරක දැන්වීම් සඳහා අයවිය යුතු රු.400,000ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අයකර නොතිබුණි.	ඉදිරි කාලයේදී මෙම හිඟශේෂ අයකර ගැනීමට කටයුතු කරමින් පවතින බව.	ප්‍රචාරක දැන්වීම් ගාස්තු කඩිනමින් අය කිරීමට කටයුතු කළ යුතුය.
(ඇ) වෙනත් ආදායම්		
(i) ගංඟා වැලි විකිණීම වෙනුවෙන් ප්‍රජා පාදක මධ්‍යස්ථානයකින් අයවිය යුතු රු.94,000 ක් වර්ෂ 03කට අධික කාලයක් අයකර ගෙන නොතිබුණි.	අදාළ ප්‍රජා පාදක මධ්‍යස්ථානය ඉදිරි වර්ෂයේදී හිඟමුදල් ගෙවා නිරවුල් කරන බව පවසා ඇති බව.	වැලි විකුණුම් හිඟ ආදායම් කඩිනමින් අය කිරීමට කටයුතු කළ යුතුය.
(ii) පානීය ජලය බෙදා හැරීම වෙනුවෙන් සභාවට අයවිය යුතු හිඟ ජල ගාස්තු රු.805,055ක් අයකිරීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරි කාලයේදී මෙම හිඟමුදල් මුළුමනින්ම අයකර ගැනීමට කටයුතු කරමින් පවතින බව.	හිඟහිටි පානීය ජල ගාස්තු අයකර ගැනීමට නොපමාව පියවර ගතයුතුය.
(ඈ) උසාවි දඩ ගාස්තු සහ මුද්දර ගාස්තු		
පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු උසාවි දඩ හා මුද්දර ගාස්තු පිළිවෙලින් රු.1,102,000 ක් හා රු. 1,495,470 ක් විය.	මේවා අයකර ගැනීමේදී කාල ප්‍රමාදයන් ඇති වන බව.	සභාව වෙත අයවිය යුතු ආදායම් රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1978 අංක 41 දරන නාගරික සංවර්ධන පනත සහ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 49 (අ) වගන්තිය ප්‍රකාරව සභා බලප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීමේ අනුමැතිය සභාව විසින් ලබා දිය යුතු වුවත්, මඩකලපුව විශ්වවිද්‍යාල ආයතනය විසින් ඉදිකළ ගොඩනැගිලි සංකීර්ණය සඳහා ඉදිරිපත් කර තිබුණු ගොඩනැගිලි අයදුම්පත්‍රය, ඉඩම් හිමිකම් ඔප්පු, පිඹුරුපත්, සභාව විසින් ලබාදිය යුතු නොපැවරුම් සහතිකය සහ වීලී රේඛා සහතිකය ආදි කිසිදු ලේඛනයක් නොමැතිව සංශෝධිත ගොඩනැගිලි සැලසුම් පමණක් පදනම් කරමින් සභාව විසින් ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමට අනුමැතිය ලබාදී තිබුණි.	අනාවරණය කරනු ලැබූ කාරණා නිවැරදි කිරීමට කටයුතු කරමින් පවතින බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ සභා පරිපාලන බලප්‍රදේශයේ ගොඩනැගිලි අනුමැතිය ලබාදුන් වර්ග මීටර් 2,067.28ක වපසරියකින් යුත් වාණිජ ගොඩනැගිලි 07 ක් සඳහා වූ සැකසුම් ගාස්තුව 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන රීති - 2021 ප්‍රකාරව, අයකිරීමට පියවර නොගෙන, 2018 වර්ෂයේ 02 වන සභා රැස්වීමේ තීරණ අංක 2018/05 ප්‍රකාරව අයකර තිබුණි. මේ හේතුවෙන්, සුර්ය පැනල සහ පිහිනුම් තටාක ඉදිකිරීම සඳහා සැකසුම් ගාස්තුව පසුගිය වර්ෂ 06ක සිට සභාවට අහිමි වෙමින් පැවැතුණි.	අනාවරණය කරනු ලැබූ කාරණා නිවැරදි කිරීමට කටයුතු කරමින් පවතින බව.	නාගරික සංවර්ධන අධිකාරී පනතේ විධිවිධාන ප්‍රකාරව, ඉදිකිරීම් සඳහා සැකසුම් ගාස්තුව අයකර ගැනීමට කඩිනමින් පියවර ගත යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේදී, වාහන දෙකක් අළුත්වැඩියා කිරීම සඳහා රු. 1,538,043 ක් වැය කර තිබුණද, අලුත්වැඩියා කිරීමෙන් පසුවද වාහන භාවිතයට ගත නොහැකි වීම හේතුවෙන් වියදම අනාර්ථික වී තිබුණි.	වාහන දෙකෙහිම ටයර් ගෙවී ගොස් ඇත. ටයර් මිලදී ගැනීමෙන් පසු භාවිතා කිරීමට පියවර ගනිමින් පවතින බව.	වත්කම් ඵලදායීව උපයෝජනය කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල නමින් පවතින වාහන 15ක අයිතිය සභාවේ නමට පවරා ගැනීමට පියවර ගෙන නොතිබුණි.	අනාවරණය කළ වාහනවල හිමිකාරිත්වය පවරා ගැනීමට, ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව.	සභාව විසින් පරිහරණය කරනු ලබන වාහනවල අයිතිය පවරා ගත යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේදී වාහන 11 ක් අළුත්වැඩියා කර නැවත භාවිතා කිරීමට කටයුතු කර නොතිබුණි.	අළුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයේ පවතින වාහන අපහරණය කිරීමට මෑතකදී අවසර ලැබී ඇත. භාතියට පත් වාහන සභාවේ මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන අළුත්වැඩියා කිරීමට කටයුතු කරමින් පවතින බව.	අලුත්වැඩියා හා අපහරණ කටයුතු විධිමත්ව සිදුකළ යුතුය.

3.4 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) නැගෙනහිර පළාත් 2017 සැප්තැම්බර් 21 දිනැති අංක PT/04(i)/2017 දරන පළාත් මූල්‍ය චක්‍රලේඛයේ 05(ආ) ප්‍රකාරව, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී විෂය දැනුම සහිත පුද්ගලයෙකු තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත්කළ යුතු වුවද, සමාලෝචිත වර්ෂය තුළ අවස්ථා 09කදී එකතුව රු.2,072,709ක් වැයකර විදුලි අයිතම මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී තාක්ෂණික ඇගයීම් කමිටුවට එවැනි නිලධාරියකු පත්කර නොතිබුණි.	ඉදිරි කාලයේදී තාක්ෂණික ඇගයීම් කමිටුවට විදුලි කාර්මිකයෙකු පත්කිරීමට පියවර ගෙන ඇති බව.	චක්‍රලේඛ උපදෙස් ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) 2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 1.1.1 මාර්ගෝපදේශය ප්‍රකාරව, රජයේ අරමුදල් උපයෝජනය කර ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීමේදී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කළයුතු වුවද, සමාලෝචිත වර්ෂයේදී රු.375,500ක ටයර් හා අනෙකුත් අමතර කොටස් මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කර නොතිබුණි.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුගමනය කිරීමට උපදෙස් හා ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ප්‍රකාරව, මිලදී ගැනීම් සිදුකිරීමට පියවර ගත යුතුය.

3.5 වෙනත් සංවිධානවලට මුදාහැර තිබූ සම්පත්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභා ගොඩනැගිල්ලේ වහලය මත සූර්ය බලශක්ති පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික සමාගමකට අවස්ථාව සලසාදී	පිළිතුරු ලබාදී නොමැත.	සභාව සතු සම්පත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස උපයෝජනය කර

එහි ආදායමින් සියයට 06 සිට 18 දක්වා පරාසයක ආදායම් සභාවට ලැබෙන පරිදි ගිවිසුම් ගත වී තිබුණි. සභාව විසින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාවක් තිබියදී එලෙස කටයුතු නොකර එම අවස්ථාව පෞද්ගලික සමාගමක් වෙත ලබා දීමට කටයුතු කර තිබුණි.

ආදායම් උපයා ගැනීමට කටයුතු කළ යුතුය.

3.6 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අනුමත කාර්ය මණ්ඩලයහි පුරප්පාඩු 06 ක් පිරවීමට ක්‍රියාමාර්ග නොගැනීමෙන් පොදු ජනතාවට සපයනු ලබන සේවාවන් දුර්වල තත්ත්වයේ පැවැතුණි.	පුරප්පාඩු සම්බන්ධයෙන් සභාව විසින් අවධානය යොමුකර ඉදිරි කටයුතු කරමින් පවතින බව.	අත්‍යාවශ්‍ය තනතුරු පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතුය.
(ආ) වර්ෂ 10 කට වඩා පැරණි විශ්‍රාම ගිය නිලධාරීන් 02 දෙනෙකුගේ සහ වැඩ තහනම් කළ නිලධාරියෙකුගේ හිඟ ණය රු. 211,064ක් අයකරගෙන නොතිබුණි.	වර්තමානයේ අදාළ අයගෙන් ණය ශේෂ අය කිරීමට කටයුතු කර ඇති බව.	හිඟ සේවක ණය අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

4 ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 අගෝස්තු 28 දිනැති අංක 02/2020 දරන රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛය ප්‍රකාරව, සභාව විසින් ක්‍රියාත්මක කළයුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර නොතිබුණි.	සභාවේ මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේදී මෙම අඩුපාඩු නිවැරදි කරන බව.	චක්‍රලේඛය ප්‍රකාරව, වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට පියවර ගත යුතුය.

4.2 විගණන හා කළමනාකරණ කමිටු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2019 ජනවාරි 12 දිනැති අංක DMA/01-2019 දරන කළමනාකරණ විගණන චක්‍රලේඛයේ 5.3 ඡේදය ප්‍රකාරව, අවම වශයෙන් කාර්තුවකට වරක් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්විය යුතු වුවත්, සමාලෝචිත වර්ෂයේදී විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් 02ක් පමණක් පවත්වා තිබුණි.	ඉදිරියේදී මෙම රැස්වීම් නියමිත පරිදි පැවැත්වීමට වැඩපිළිවෙල සභාව විසින් සිදු කරමින් පවතින බව.	චක්‍රලේඛ උපදෙස් ප්‍රකාරව, විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීමට පියවර ගතයුතුය.

4.3 තිරසාර සංවර්ධන ඉලක්ක

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව විසින් තිරසාර සංවර්ධන අරමුණු හා ඉලක්ක, සාක්ෂාත් කර ගැනීමට අදාළ මැනුම් දර්ශක හඳුනාගෙන ඒවා අයවැය සමග සන්සන්දනය කර ඇගයීම් සිදු කර නොතිබුණි.	සභාවේ මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේදී මෙම අඩුපාඩු නිවැරදි කරන බව.	තිරසාර සංවර්ධන අරමුණු ලභාකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතුය.